

රාජ්‍ය පරිපාලන, පළාත් පාලන හා ප්‍රජාතාන්ත්‍රික පාලනය  
පිළිබඳ අමාත්‍යාංශය.

නිදහස් විතුරුණු,

කොළඹ 07.

2015.06.23

අමාත්‍යාංශ ලේකම්වරුන්,  
ප්‍රධාන ලේකම්වරුන්,  
කොමිෂන් සභා ලේකම්වරුන්,  
දිස්ත්‍රික් ලේකම්වරුන්/ දිසාපතිවරුන්,  
දෙපාර්තමේන්තු ප්‍රධානීන්.

### ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරියන්ගේ වාර්ෂික ස්ථාන මාරු පටිපාටිය - 2016

1. ශ්‍රී.ලං.ප.යේ. නිලධාරියන්ගේ ස්ථාන මාරුවේ සම්බන්ධයෙන් අංක: අම්ප 11/1090/523/087 හා 2011.05.11 දිනතේ  
අමාත්‍ය මණ්ඩල තීරණය හා අංක: අම්ප/14/0286/523/007 හා 2014.04.23 දිනතේ අමාත්‍ය මණ්ඩල තීරණය අනුව  
රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමතිය පරිදි ශ්‍රී.ලං.ප.යේ. නිලධාරියන් සඳහා මෙම ස්ථාන මාරු පටිපාටිය  
ක්‍රියාත්මක කරනු ලැබේ. ඒ අනුව වම ස්ථාන මාරු සිදු කරන ආකාරය පහත දැක්වේ.

(අ) මාරු මණ්ඩල මගින් (වාර්ෂික ස්ථාන මාරු)

ස්ථාන මාරුවේ අපේක්ෂා කරන නිලධාරියන්ගේ ඉල්ලීම් ඉටු කිරීම සඳහා වාර්ෂික ස්ථාන මාරුවේ මණ්ඩල  
ක්‍රියාත්මක කෙරේ. ඒ හැරුණු විට විසියම් නිලධාරයකුගේ සාධාරණ ඉල්ලීමක් ඉටු කිරීමට ඉඩ ලබා ගැනීම සඳහා  
හෝ අමාත්‍යාංශ ලේකම්වරුන් විසින් පරිපාලනමය කරනු ඇතුළත ලබන නිරදේශ ක්‍රියාත්මක කිරීම පිළිස  
සේවා ස්ථානයක/පුද්ගලයක තීයමින සේවා කාලය සම්පූර්ණ කළ නිලධාරයක වෙනත් සේවා ස්ථානයකට මාරු  
කිරීමටද මාරු මණ්ඩල තීරණ ගත හැක. මෙම මාරුවේ වර්ෂයේ ආරම්භක වැඩ කරන දිනයේ සිට ක්‍රියාත්මක වේ.

(ආ) රාජ්‍ය පරිපාලන, පළාත් පාලන හා ප්‍රජාතාන්ත්‍රික පාලනය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් මගින් (වාර්ෂික  
නොවන ස්ථාන මාරු)

වාර්ෂික මාරු මණ්ඩල වලදී හර ශ්‍රී ලංකා පරිපාලන සේවා ගාධාවේ දෙනිකව සිදු කෙරෙන කාර්යයක් වගයෙන්  
ස්ථාන මාරුවේ සිදු නොකෙරේ. විහෙන් පරිපාලනමය අවශ්‍යතා, සේවා අවශ්‍යතා සහ විනය හෝ මත රාජ්‍ය  
පරිපාලන, පළාත් පාලන හා ප්‍රජාතාන්ත්‍රික පාලනය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් විසින් ස්ථාන මාරු නියෝග  
නිකුත් කෙරේ. සාමාන්‍ය රාජකාරී කටයුතු වලට බාධාවක් නොවන සුභද ස්ථාන මාරු ඉල්ලීමින් නිලධාරියන්ගේ හඳුනීම්  
විඳ සානුකම්පිටව සලකා බැරිය යුතු වූ කරනු ඇති මාරු ඉල්ලීමින් අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ නිරීක්ෂණ හා  
නිරදේශ ඇතිව, ඉදිරිපත් කරන විට ඒ පිළිබඳව සලකා බලා අවශ්‍ය පියවර ගනු ලැබේ.

2. වාර්ෂික ස්ථාන මාරු සඳහා යටත්වන නිලධාරියන්

2.1. මේ වන විට සේවයේ යොදු සිටින ශ්‍රී ලංකා පරිපාලන සේවයේ I/ II/ III ශේෂීයේ නිලධාරියන් අතුරුන්,

2.1.1(අ) වික් දිස්ත්‍රික්කයක් තුළ පිහිටි වික් අමාත්‍යාංශයක/දෙපාර්තමේන්තුවක, දිස්ත්‍රික් ලේකම් වික් කාර්යාලයක, උපරිම කාලය වසර දොළඹක (12) සේවය සම්පූර්ණ කර ඇති නිලධාරියන්. මෙය පළාත්  
සහ සඳහාද වලංගු වේ.

මෙතිදී වික් ආයතනයක/ස්ථානයක/දිස්ත්‍රික් ලේකම් කාර්යාලයක සේවය කළ හැකි උපරිම කාලය වසර  
හයක් (06) වේ. (පළාත් සහාවක වික් ආයතනයක් යන්නට පළාත් ලේකම් කාර්යාලයක්, පළාත්  
අමාත්‍යාංශයක්, පළාත් දෙපාර්තමේන්තුවක් හෝ පළාත් පාලන ආයතනයක් අයත් වේ.)

2.1.1(ආ) කෙසේ වුවද දිස්ත්‍රික් ලේකම්ගේ විකාර්තාවය හා සේවා අවශ්‍යතාවය යන කරනු සැලකීම්ලට  
ගෙන වික් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයක් යටතට වැවෙන නිලධාරින් වසර 12 ක සේවා කාලයක් ඉක්මවා  
වම දිස්ත්‍රික්කයේම රුවා තබා ගත හැකිය. මේ සඳහා සේවා කාලය වසර 12 ඉක්මවා නිලධාරින්ගේ  
නොරතුරු විවන ආකෘති පත්‍ර 03 හි දිස්ත්‍රික් ලේකම් විසින් පොදුගලුවම තම නිරදේශය ලබා දිය යුතු

වේ. විසේ සඳහන් නොවන නිලධාරීන් සම්බන්ධයෙන් ස්ථානමාරු නියෝග තිබුත් කළ පසු සලකා බලනු නොලැබේ.

2.1.2. ප්‍රාදේශීය පාලනයෙහි විස් ප්‍රාදේශීය ලේකම් කොට්ඨායක උපරිම සේවා කාලය වසර හයක් (06) සම්පූර්ණ කර ඇති නිලධාරයන්

2.1.3. ප්‍රියමනාප සේවා ස්ථානයක අංක 2.2 හි සඳහන් ස්ථාන වර්ගිකරණය යටතේ දක්වා ඇති කාලය සම්පූර්ණ කර ඇති නිලධාරයන්

2.1.4. යම් සේවා ස්ථානයක වසර හයක් (06) ඉක්මවා සේවය කර ඇති, සේවයේ අවශ්‍යතාවය මත ස්ථාන මාරු කිරීමට අපේක්ෂිත නිලධාරයන්

2.1.5. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ I ශේෂීයට දැනටමත් උසස් කර ඇති නමුදු, තවමත් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ III හා II ශේෂීයේ තනතුරු වල සේවය කරන නිලධාරයන්

2.1.6. 2006 වර්ෂය තුළ හෝ රිට් පසුව බඳවා ගනු ලැබූ සේවා වචනස්ථාවේ 13.3 (vi) හි දැක්වෙන කාණ්ඩා 03න් විස් කාණ්ඩායක වසර 03ක් සේවය කර ඇති විසේම වර්ථමාන සේවා ස්ථානයේ වසර 03 සම්පූර්ණ කර ඇති නිලධාරයන්.

## 2.2 සේවා ස්ථාන වර්ගිකරණය

2.2.1 පහත සඳහන් දිරි දීමනා ගෙවනු ලබන ප්‍රිය මනාප සේවා ස්ථාන වල සේවය කළ හැකි උපරිම සේවා කාලය ඒ ඉදිරියෙන් දක්වා ඇත.

1. රේගු දෙපාර්තමේන්තුව - අවුරුදු 3 දි
2. ආගමන හා විගමන දෙපාර්තමේන්තුව - අවුරුදු 5 දි
3. මේටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව - අවුරුදු 5 දි
4. සුරා බඳ දෙපාර්තමේන්තුව - අවුරුදු 5 දි
5. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව - අවුරුදු 3 දි

සටහන : කිසියම් නිලධාරයෙකුට තම සමස්ත සේවා කාලය තුළ ඉහත සඳහන් දෙපාර්තමේන්තු අතුරින් විස් ස්ථානයක පමණක් සේවය කිරීමට ඉඩ ලබා දෙනු ඇත.

### 3. විශේෂ රාජකාරී අවශ්‍යතා හා හඳුනී සේවා අවශ්‍යතා මත ස්ථාන මාරු කිරීම

පරිපාලනය හා සේවා අවශ්‍යතා වලදී නිලධාරයෙක් ඉල්ලුමක් නොමැතිව හා කැමැත්ත විමසීමක් නොරව ස්ථාන මාරු කිරීමට හෝ තාවකාලීකව අනුයුත්ත කිරීමට රාජ්‍ය පරිපාලන, පළාත් පාලන හා ප්‍රජාතාන්ත්‍රික පාලනය පිළිබඳ අමාත්‍යාංශ ලේකම්ට හැකියාව ඇත.

### 4. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ස්ථාන මාරු මණ්ඩල සංස්කරණ

රාජ්‍ය පරිපාලන, පළාත් පාලන හා ප්‍රජාතාන්ත්‍රික පාලනය පිළිබඳ අමාත්‍යාංශ ලේකම් විසින් පහත නිලධාරයන්ගෙන් සමත්වීත ස්ථාන මාරු මණ්ඩලය පත් කරනු ඇත.

1. අතිරේක ලේකම් (රාජ්‍ය පරිපාලන) - සහාපති
2. අධික්ෂණ, ශ්‍රී ලංකා පරිපාලන සේවය
3. පෙන්ත්ද සහකාර ලේකම් (ප්‍රාදේශීය පාලන)
4. ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ නියෝජිතයෙක්

5. ස්ථාන මාරු සමාලෝචනය

5.1 වාර්ෂික ස්ථාන මාරු සමාලෝචන කම්ටුව

1. ලේකම්, රාජ්‍ය පරිපාලන, පළාත් පාලන හා ප්‍රජාතාන්ත්‍රිය පාලනය පිළිබඳ අමාත්‍යාංශය - සහාපති
2. වෙනත් අමාත්‍යාංශ ලේකම්වරු දෙදෙනෙක්

5.2. ස්ථාන මාරු වීම් වලට විරුද්ධව කෙරෙන කරණු දැක්වීම් ඉදිරිපත් කළ හැකි අවස්ථා

ඉහත සඳහන් ස්ථාන මාරු කුමය දැක්වීම ක්‍රියාත්මක කළ ද; සුවිශේෂ හේතුවක් මත, නියමිත කාලය ඉක්මවා යම් නිලධාරයකු තම අමාත්‍යාංශයේ හෝ ඒ යටතේ ඇති දෙපාර්තමේන්තුවක/අයතනයක තවදුරටත් රඳවා ගැනීමට අමාත්‍යාංශ ලේකම්වරයෙකුට අවශ්‍ය වන්නේ නම්, ඒ සඳහා වම ලේකම්වරයාට තම කරණු දැක්වීම හා පෙෂ්ට්‍රගලික තිරිදේශ සමඟ, ඉහත සඳහන් ස්ථාන මාරු සමාලෝචන කම්ටුවට ඉල්ලීමක් ඉදිරිපත් කළ හැකිය. තවද ස්ථාන මාරු නියෝගයන්ට විරුද්ධව කෙරෙන කරණු දැක්වීම් සලකා බැලීම සඳහා පහත සඳහන් කරණු පිළිබඳව පරික්ෂා කර තීරණ ගනු ලැබේ.

5.2.1 මාරුවීම් ප්‍රතිපත්තියට අනුකූල නොවන පරිදි කරන ලද මාරුවීම්

5.2.2. නිලධාරයන්ගේ ඉල්ලීම් ඉට නොවන අවස්ථා

5.2.3 නිලධාරයන්ගේ ඉල්ලීම් වලට පවතීන ලෙස කරන ලද මාරුවීම්

6. ස්ථාන මාරුවීම් වලදී සලකා බැලීය යුතු පොදු ප්‍රතිපත්ති

6.1 මෙම ස්ථාන මාරු කුමාත්මක කිරීමේදී සේවා අවශ්‍යතාවයට ප්‍රමුඛතාවය ලබා දෙනු ලැබේ.

6.2 වාර්ෂික ස්ථාන මාරුවීම්වලදී කාලය ගණනය කරනු ලබනුයේ පෙර වර්ෂයේ දෙසැම්බර් 31 වන දිනටය. (එදා - 2016 වාර්ෂික ස්ථාන මාරු සඳහා 2015.12.31 දිනය.)

6.3 වාර්ෂික ස්ථාන මාරුවීම් වලදී සේවා කාලය ගණනය කිරීමේදී සේවයේ ආරම්භක දිනය ලෙස සැලකිය යුත්තේ සේවයට වාර්තා කළ වර්ෂයේ ජනවාරි මස පළමු වන දිනයයි. නමුත් නිලධාරයාගේ පාලන විෂය ඉක්මවා හිය කරණුක් හේතුවෙන් සේවයට වාර්තා කළ දිනය පසු දිනයක් වේ නම් මාරු මත්චිලය ඒ පිළිබඳව සැලකීම්ල යොමු කරනු ලබයි.

6.4 සේවා කාලය ගණනය කිරීමේදී වක් දෙපාර්තමේන්තුවක්/අමාත්‍යාංශයක් හෝ දිස්ත්‍රික්කයක් තුළ අඩංගුව කළ සේවා කාලවල විකණුව මුළු සේවා කාලයක් ලෙස ගණන් ගනු ලැබේ.

6.5 කිසියම් දෙපාර්තමේන්තුවක්/අමාත්‍යාංශයක් යටතේ කුමන දිස්ත්‍රික්කයක සේවය කළද වම සේවා කාලය විම දෙපාර්තමේන්තුවේ/අමාත්‍යාංශයේ සේවා කාලය වශයෙන් ගණන් ගනු ලැබේ.

6.6 දෙපාර්තමේන්තුවක සේවය කළ කාලය ගණන් ගැනීමේදී, නිලධාරයාගේ පාලන විෂය ඉක්මවා හිය හේතුවක් මත, සේවයේ නොසිට කාලය ගණන් ගනු නොලැබේ. (එදා - අධ්‍යක්ෂක නිවාසි, ප්‍රස්ථාන නිවාසි, කලුතුකා සමඟ රටීන් බැඡැරව ගත කරන නිවාසි)

6.7 අංක 2 යටතේ සඳහන් කර ඇති කාල සීමාවට අඩු කාලයක් වක් සේවා ස්ථානයක සේවය කර ඇති සි ලංකා පරිපාලන සේවයේ I ශේෂීයේ, II ශේෂීයේ සහ III ශේෂීයේ නිලධාරයන්ටද මෙම ස්ථාන මාරු ප්‍රතිපත්තිය යටතේ ස්ථාන මාරුවීම් ඉල්ලීම් කළ හැකිය.

6.8 පහසු සේවා ස්ථානයක නියමිත සේවා කාලය සම්පූර්ණ නොකරන ලද නිලධාරයෙක් දුෂ්කර සේවා ස්ථානයකට ස්ථාන මාරුවක් ඉල්ලා සිටින්නේ නම් සේවා අවශ්‍යතාවයන්ට යටත්ව ව්‍යවාහි ස්ථාන මාරුවක් ලැබේමට සුදුසු වන්නේය.

6.9 සංම විවම නිලධාරයාගේ ඉල්ලීම අනුව තම කලතුයාගේ සේවා ස්ථානය අයන් ප්‍රදේශයට ආසන්න සේවා ස්ථානයකට මාරුවීම් ලබා දීමට හැකි සංම උත්සාහයක්ම දරණු ඇත.

6.10 සේවා වනවස්ථාවේ 13.3 (vi) වගන්තිය අනුව 2006 වර්ෂය තුළ හා ඉන් පසුව ශ්‍රී ලංකා පරිපාලන සේවය බිඳවාගත් නිලධාරීන් විශේෂ ශේෂීයේ උසස් කිරීම සඳහා විභි සඳහන් වක් වික් සේවා ස්ථානයක වසර 03 බැංකින්

සේවා කාලයක් සම්පූර්ණ කර තිබිය යුතුය. වෛඩිවින් 2006 වර්ෂය තුළ හා රීට පසුව බැඳවා ගනු ලැබූ නිලධාරීන් වාර්ෂික ස්ථාන මාරු ඉල්ලීමේදී ඒ පිළිබඳවද සැලකීල්ලක් දැක්විය යුතුය.

6.11 රාජ්‍ය පර්ජාලන වකුලේඛ 01/2014 සඳහන් විධිවිධාන අනුව නිලධාරිය සේවයට බැඳුණු රාජ්‍ය හා මාර්ග තොවන අනෙක් රාජ්‍ය හා මාර්ග පර්ජාලන හා මාර්ග වන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක වූ යම් කාර්යාලයක් වෙත නිලධාරිය වාර්ෂික ස්ථානමාරුවක් ඉල්ලා තිබෙන අවස්ථාවකදී රීට ප්‍රමුඛතාවය ලබා දී කටයුතු කරනු ලැබේ.

6.12 නිලධාරියෙක් ඉල්ලීම හෝ වෙනත් විශේෂීය කරනු නැත්තෙම් මිස සාමාන්‍ය වශයෙන් වයස අවුරුදු 53 ක් ඉක්මවු නිලධාරියන් දිස්ක්‍රික්කයෙන් පිටතට මාරු තොකළ යුතුව්, දිස්ක්‍රික්කය ඇතුළත ස්ථාන මාරු කිරීම් වලට යටත් වන්නේය.

6.13 ස්ථාන මාරුවේ ඉල්ලීමේදී (ආකෘති පත්‍ර අංක 01 පරිදි) සහ අනියාවනා ඉදිරිපත් කිරීමේදී (ආකෘති පත්‍ර අංක 04 පරිදි) සලකා බලනු බඳන්නේ ඒ සඳහා සකස් කර හඳුන්වා දෙනු බඳන ආදර්ශ ආකෘති පත්‍රයට අනුවම සකස් කළ අයදුම්පත් පිළිබඳ පමණි. ස්ථාන මාරු ඉල්ලීම් කරන ලද නිලධාරීන් පිළිබඳ තොරතුරු ආකෘති පත්‍ර 02 මගින් නිවාරදිව ඉදිරිපත් කළ යුතුය.

6.14 ප්‍රියමනාප දෙපාර්තමේන්තු ලැයිස්තුවේ සඳහන් පරිදි අදාළ කාලයට වඩා සේවය කළ නිලධාරියන්ගේ භාම ලේඛනයක් (සියලු තොරතුරු අදාළ ආකෘතියෙන් නිවැරදිව සම්පූර්ණ කර) රාජ්‍ය පර්ජාලන, පළාත් පාලන හා ප්‍රජාතාන්ත්‍රීය පාලනය පිළිබඳ අමාත්‍යාංශ ලේකම් විසින් දන්වනු ලබන දිනට පෙර විවිධ අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ/දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ වගකීම වන්නේය.

6.15 සියලුම දෙපාර්තමේන්තු හා අමාත්‍යාංශවල වසර 06 කට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කර ඇති නිලධාරියන්ගේ වාර්තාවක් 6.4 හා 6.5 උප වගන්ති වල දැක්වෙන පරිදි දිස්ක්‍රික්ක අනුව සකස් කර විවිධ දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ ඉතා වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු වේ.

6.16 සැම නිලධාරියකු පිළිබඳවම නිවරදි හා සම්පූර්ණ තොරතුරු සැපයීමට ආයතන/දෙපාර්තමේන්තු ප්‍රධානීන් වග බලා ගත යුතුය. සාවදන අසම්පූර්ණ තොරතුරු ඇති බව තෙළිදරව් වුවහොත් අදාළ ආයතන/දෙපාර්තමේන්තු ප්‍රධානීන්, වම ලැයිස්තු සකස් කළ අය හා විභින් නිවැරදි බව පරික්ෂා කර බලා තහවුරු කරන ලද නිලධාරියන් ඒ පිළිබඳව වගකීමට යටත් වේ.

6.17 ස්ථාන මාරු කිරීමේදී නිලධාරියන්ගේ ස්ථාන මාරු අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ විසින් ක්‍රියාත්මක කරනු ලැබේ.

6.18 ස්ථාන මාරු නියෝගයක් ලබා සියලුම නිලධාරයෝ, නියමිත දිනයේදී නව රාජකාරී ස්ථානය වෙත වාර්තා කිරීමට බැඳු සිටිති. නිලධාරයෙකු වැඩ බාර ගැනීමෙන් පසු ආකෘති පත්‍ර අංක 06 මගින් ඒ බව රාජ්‍ය පර්ජාලන, පළාත් පාලන හා ප්‍රජාතාන්ත්‍රීය පාලනය පිළිබඳ ලේකම් වෙත පිටපතක් සහිතව අදාළ සේවා ස්ථානයට දැන්විය යුතුය.

6.19 ස්ථාන මාරුවේ නියෝග ලබා සිටින නිලධාරියකු වම මාරුවේ ක්‍රියාත්මක වන දිනයෙන් පසු වම ආයතනයේ සේවයෙන් මුදා තොහැරම මාරු පරිපාලියට පටහැකිය. පළාත් රාජ්‍ය සේවයේ තනතුරු සඳහා ස්ථාන මාරු නියෝග ලබන මධ්‍යම රාජ්‍ය යටතේ වන ආයතනයෙන්හි තනතුරුවල සේවයේ නියුතු ශ්‍රී ලංකා පර්ජාලන සේවයේ නිලධාරීන්, අදාළ ස්ථානමාරු නියෝග පරිදි නව සේවා ස්ථානවල සේවයේ තොරතුරු ශ්‍රී ලංකා පර්ජාලන සේවයේ නිලධාරීන් තම ලබන ස්ථාන මාරු නියෝග අනුව ස්ථාන මාරු වී ගාමට ගැනීවන පරිදි වර්තමාන සේවා ස්ථානයෙන් නිදහස්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග සළකා ගත යුතුය. ස්ථාන මාරු මත්ස්චලය මැණ්ඩු අමාත්‍යාංශයෙන්/පළාත් සභාවලිත්/දෙපාර්තමේන්තුවේ පිටතට ස්ථාන මාරුවේ ලබා දී ඇති නිලධාරියන් අනුපාතිතිකයන් පැමිණෙන තෙක් රඳවා තොගෙන, නියමිත දින නව සේවා ස්ථානයේ රාජකාරී හාර ගැනීමට හැකි වන සේ මුදා හැරීමට කටයුතු කළ යුතුය. (ආකෘති පත්‍ර අංක 07 පරිදි) විස් අමාත්‍යාංශයක/පළාත් සභා/දෙපාර්තමේන්තු වල ප්‍රධානීන් රීඛ වැඩිවිත් පෙබරවාර 01 දිනැතිව තම ආයතනයෙන් මුදා හරින ලද/තොගුද සේවයට වාර්තා කළ/තොකළ නිලධාරීන් පිළිබඳ විස්තර ආකෘති පත්‍ර අංක 08 හා 09 යටතේ රාජ්‍ය පර්ජාලන, පළාත් පාලන හා ප්‍රජාතාන්ත්‍රීය පාලනය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වීය යුතුය.

6.20 උතුරු නැගෙනහිර ප්‍රදේශ වලට විශේෂීත තීරණ මත ශ්‍රී ලංකා පරිපාලන සේවයට බඳවාගෙන ඇති නිලධාරයන්ගේ ස්ථාන මාරු මෙම පරිපාලිය යටතේ සලකා බැලීය හැක්සේ උතුරු විශේෂ තීරණ වල කාලය ඉතුන් විමෙන් පසු පමණි. නමුත් සේවා අවශ්‍යතාවය හෝ වෙනත් විශේෂීත හෝතු මත අදාළ ප්‍රදේශ ආත්‍යුලත ස්ථාන මාරුවීම්/අනුයුත්ත වීම සිදු කිරීමට බාධාවක් නොමැත.

6.21 ශ්‍රී.ලං.ප.සේ. නිලධාරයන්ගේ වාර්ෂික ස්ථාන මාරු පරිපාලිය ක්‍රියාත්මක කිරීමේදී අනුගමනය කළ යුතු කාලකටහන

ඡනි මස 30 වැනි දිනට පෙර

- වාර්ෂික ස්ථාන මාරු පරිපාලිය/වකුලේඛය ප්‍රසිද්ධ කර ඉල්ලුම්පත් කැඳවනු ලැබේ.

ඡම් මස 31 වැනි දිනට පෙර

- ස්ථාන මාරු ඉල්ලුම්පත් සහ වික් සේවා ස්ථානයක වසර 06 කට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කළ නිලධාරයන්ගේ වාර්තා ලබා ගැනීම අවසන් කිරීම

අයෝස්තු මස 31 වැනි දිනට පෙර

- මාරු මත්ස්චල රැස්වී තීරණ ගෙන අවසන් කිරීම

සැප්තැම්බර් මස 15 වැනි දිනට පෙර

- ගෝපිත ස්ථාන මාරු පිළිබඳ දැනුම දීම

සැප්තැම්බර් මස 24 වැනි දිනට පෙර

- වාර්ෂික ස්ථාන මාරු සමාලෝචන සලකා බැලීම සඳහා කම්ටුවක් පත් කිරීම

ඡක්නොම්බර් මස 01 වැනි දිනට පෙර

- වාර්ෂික ස්ථාන මාරු විම් වලට විරුද්ධව කෙරෙන කරුණු දැක්වීම් භාර ගැනීම

ඡක්නොම්බර් මස 25 වැනි දිනට පෙර

- ඉහත කරුණු දැක්වීම් පිළිබඳ තීරණ ගෙන අවසන් කිරීම

නොවැම්බර් 01 වැනි දිනට පෙර

- වාර්ෂික ස්ථාන මාරු නියෝග නිකුත් කිරීම

ඡනවාර් 01 වැනි දිනට පෙර

- වාර්ෂික ස්ථාන මාරු කිරීම් බලාත්මක කිරීම

පෙබරවාර් 01 දිනට

- සේවා ස්ථානවලට මූදාහරණ ලද, තම සේවා ස්ථානයට වාර්තා කරන ලද නිලධාරීන් පිළිබඳ තොරතුරු රාජ්‍ය පරිපාලන, පළාත් පාලන හා ප්‍රජාතාන්ත්‍රික පාලනය පිළිබඳ අමාත්‍යාංශය වෙත ගොමු කිරීම.

6.22 වාර්ෂික ස්ථානමාරු වකුයක (Cycle) ආකාරයකින් සිදු කරනු ලබන අතර ඉදිරියේදී කරනු ලබන බඳවාගැනීම් හෝ උසස්වීම් වලදී අනුපාත්තිකයන් ලබා දීම මත ස්ථාන මාරු සිදු කරනු නොලැබේ.

6.23 වාර්ෂික ස්ථාන මාරු කම්ටු තීරණ හා සමාලෝචන කම්ටු තීරණ වලින් පසු වාර්ෂික ස්ථාන මාරුවීම් වල අවමෘශ කිරීම්, සංශෝධනය කිරීම්, කල් දැමීම් පිළිබඳ සියලුම ඉල්ලීම් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරීමට නැතිවන පරිදි ආකෘති පත්‍ර 05 න් නියමිත දිනට පෙර රාජ්‍ය පරිපාලන, පළාත් පාලන හා ප්‍රජාතාන්ත්‍රික පාලනය පිළිබඳ අමාත්‍යාංශ වෙත විවිධ යුතුය.

## 7. වෙනත් කරුණු

### 7.1 වාර්ෂික ස්ථාන මාරුවීම් පරිපාලියට පර්බාහිර අවස්ථා:

මෙම ස්ථාන මාරුවීම් පරිපාලියට පර්බාහිරව කරන ස්ථාන මාරු ඉල්ලීම් අදාළ රැඹිය අමාත්‍යාංශ ලේකම්ගේ /පළාත් සභා ප්‍රධාන ලේකම්ගේ පොදුගැලික නිර්දේශ සහිතව රාජ්‍ය පරිපාලන, පළාත් පාලන හා ප්‍රජාතාන්ත්‍රික පාලනය පිළිබඳ අමාත්‍යාංශ ලේකම් වෙත ඉදිරිපත් කළ යුතුය. වෙසේ ඉදිරිපත් කරන ලද ඉල්ලීමට හෝතු වූ කරුණු පිළිබඳව සක්මීමකට පත් වන්නේ නම් රාජ්‍ය පරිපාලන, පළාත් පාලන හා ප්‍රජාතාන්ත්‍රික පාලනය පිළිබඳ අමාත්‍යාංශ ලේකම් විසින් විම ඉල්ලීම සලකා බලා තීරණය කරනු ඇත.

- 7.2 විකම අමාත්‍යාංශයක් තුළ දෙපාර්තමේන්තු අතර මාරු කිරීම  
අමාත්‍යාංශයේ නා ඒ යටතේ ඇති දෙපාර්තමේන්තු අතර අනුයුත්ත කිරීම් සිදු කිරීමේ බලතම අදාළ රෝඩිය අමාත්‍යාංශයේ ලේකම්ට ඇත. විසේ සිදු කළ විටක ඒ බව රාජ්‍ය පරිපාලන, පළාත් පාලන නා ප්‍රජාතාන්ත්‍රිය පාලනය පිළිබඳ අමාත්‍යාංශ ලේකම් වෙත දැන්වා විවිධ යුතුය.
- 7.3 විකම දෙපාර්තමේන්තුවක් තුළ ස්ථාන මාරු කිරීම  
දෙපාර්තමේන්තු ප්‍රධානිකා විසින් ස්ථාන මාරු කිරීම් පිළිබඳ යෝජනා අදාළ රෝඩිය අමාත්‍යාංශ ලේකම් වෙත ඉදිරිපත් කළ යුතුවේ. වම ඉල්ලීම අනුව ස්ථාන මාරු කිරීම අනුමත කිරීම අදාළ අමාත්‍යාංශ ලේකම් විසින් සිදු කළ විටක ඒ බව රාජ්‍ය පරිපාලන, පළාත් පාලන නා ප්‍රජාතාන්ත්‍රිය පාලනය පිළිබඳ අමාත්‍යාංශ ලේකම් වෙත දැන්වා විවිධ යුතුය.
- 7.4 අයදුම්පත් ඉදිරිපත් කිරීම
- 7.4.1 අදාළ ආදර්ශ ආකෘති පත්‍රයට අනුවම සකස් කළ වාර්ෂික ස්ථාන මාරු අයදුම්පත් සහ අනියාවනා අයදුම්පත් ව්‍යුලේඛයෙහි සඳහන් අයදුම්පත් නාර ගන්නා අවසාන දිනට පෙර අදාළ රෝඩිය අමාත්‍යාංශ ලේකම්ගේ නිර්දේශ සහිතව රාජ්‍ය පරිපාලන, පළාත් පාලන නා ප්‍රජාතාන්ත්‍රිය පාලනය පිළිබඳ අමාත්‍යාංශ ලේකම් වෙත යොමු කළ යුතුය.
- 7.4.2 ස්ථාන මාරු වලට යටත් වන නිලධාරීන් ස්ථාන මාරු අයදුම්පත් ඉදිරිපත් කළ යුතුය. විසේ ඉදිරිපත් නොකළේ ව්‍යවද වම නිලධාරීන් මෙහි ව්‍යුලේඛ විධිවිධාන යටතේ වාර්ෂික ස්ථාන මාරු වලට යටත්වේ.
- 7.5 වාර්ෂික ස්ථාන මාරු නියෝග වලට විරුද්ධව අනියාවනා ඉදිරිපත් කිරීම පිළිබඳ විස්තර
- රාජ්‍ය සේවා කොමිෂන් සහා කාර්ය පටිපාටික රිති සංග්‍රහයේ XX වන පරිවිශේදයේ 231 වගන්තිය අනුව ස්ථාන මාරු නියෝගයකට එරෙහිව රාජ්‍ය සේවා කොමිෂන් සහාවට අනියාවනාවක් ඉදිරිපත් කළ හැකිය. වම අනියාවනා අංක 23 පරිභ්‍රේග ප්‍රකාරව පමණක් ඉදිරිපත් කළ යුතු අතර කාර්ය පටිපාටික රිති සංග්‍රහයේ 234 වගන්තියට අනුව ස්ථාන මාරු නියෝගය නිලධාරිය වෙත ලද දින සිට දින 14ක් ඇතුළත වම අනියාවනා ඉදිරිපත් කළ යුතු ය. (ලේ සඳහා මෙහි ආකෘති පත්‍ර අංක 05 මෙස දක්වා ඇති කාර්ය පටිපාටික රිති සංග්‍රහයේ XXIII වැනි පරිභ්‍රේග නාවිත කළ යුතුය.)
- 7.6 අදාළ ආකෘති පත්‍රවල මඟ පිටපත් පහත දැක්වෙන පරිදි රාජ්‍ය පරිපාලන, පළාත් පාලන නා ප්‍රජාතාන්ත්‍රිය පාලනය පිළිබඳ අමාත්‍යාංශයේ වෙත අඩවියෙන් ලබා ගත හැකිය.

www.pubad.gov.lk —————>සේවා —————> ශ්‍රී ලංකා පරිපාලන සේවය —————> නාගත කිරීම්

ලේ. දූෂිලුගේ,  
ලේකම්,

රාජ්‍ය පරිපාලන, පළාත් පාලන නා ප්‍රජාතාන්ත්‍රිය  
පාලනය පිළිබඳ අමාත්‍යාංශය.

ආකෘති අංක 01

ස්ථාන මාරු අයදුම්පත

(මූල්‍ය ලංකා පරිපාලන සේවයේ I, II සහ III පත්‍රවල නිලධාරීන් සඳහා)

1. පොදුගලික තොරතුරු

- 1.1. නම(පත්‍රිම් ලිපියේ පරදි) : .....
- 1.2. නම වෙනස් කර ඇත්තම විම නම මුළුතුරු සමඟ : .....
- 1.3. සම්පූර්ණ නම : .....
- 1.4. පාතික හඳුනුම්පත් අංකය : .....
- 1.5. මුල් පත්‍රිම් දිනය : .....
- 1.6. පොදුගලික ලිපිනය : .....

1.7. දුරකථන අංකය : ..... නිවස : ..... ජාගත : .....

2. වර්තමාන සේවා ස්ථානය

- 2.1. අමාත්‍යාංශය/පළාත් සභාව : .....
- 2.2. දෙපාර්තමේන්තුව/ පළාත් අමාත්‍යාංශය : .....
- 2.3. කාර්යාලිය ලිපිනය : .....

2.4. කාර්යාලිය දුරකථන අංකය : .....

3. තනතුර

- 3.1. වර්තමාන තනතුරු නාමය : .....
- 3.2. විම තනතුරට පත්වූ දිනය : .....

4. ස්ථාන මාරු ඉල්ලීමට හෝව :

.....

.....

.....

5. පූර්ව සේවා ස්ථාන

තනතුර	සේවා ස්ථානය	කාල සීමාව

6. අමාත්‍යාංශයක හෝ දෙපාර්තමේන්තුවක/ පළාත් සභාවක/ දේසේරික් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක සේවය කරන මද කාල සීමාව (2006 වර්ෂයේ හෝ එම පසු බඳවාගෙන ලැබූ නිලධාරීන්ට පමණක් අදාළ වේ.)

- i. අමාත්‍යාංශයක හෝ දෙපාර්තමේන්තුවක අවුරුදු ..... මාස ..... දින .....
- ii. පළාත් සභාවක අවුරුදු ..... මාස ..... දින .....
- iii. දේසේරික් ලේකම් කාර්යාලයක හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක අවුරුදු ..... මාස ..... දින .....

7. රාජ්‍ය පරිපාලන වකුණෝධ 01/2014 විධිවිධාන යටතේ දැක්වෙන කාර්යාලවල මින් පෙර සේවය කර තිබේද? (2007.07.01 දිනෙහින් පසු බදුවාගනු ලැබූ නිලධාරීන්ට පමණක් අදාළ වේ.)

ඔවුන්/නැත

තිබෙනම්

තනතුර	සේවා සේවානය	කාල සීමාව
1		
2		
3		

8. සේවාන මාරු ඉල්ලුම් කරන සේවා සේවාන:

තනතුර	සේවා සේවානය
1	
2	
3	

ඉහත සඳහන් සියලු තොරතුරු සත්‍ය බවට සහතික කරමි. මා විසින් සේවාන මාරු ලැබීමට ඉල්ලා ඇති සිනැම සේවා සේවානයකට / විම සේවානවලට ඉතා ආසන්න සේවානයකට සේවාන මාරු ලැබීමට කැමැත්ත මින් පළ කරන බවත් විම ඉල්ලීම මත, ලබා දෙන සේවාන මාරුව සඳහා නියෝග නිකුත් කළ පසු විම නියෝගය අවලංගු තිරමට නිමිකමක් නොමැති බවත් පිළිගනිමි.

දිනය : .....  
.....

අත්සන

ආකෘති පත්‍ර අංක 02

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ සේවාන මාරුවීම් අයදුම්පත් උපලේඛනය - 2016 වර්ෂය

අමාත්‍යාංශය / දෙපාර්තමේන්තුව/පළාත් සභාව : .....

ප්‍රාදේශීය කාර්යාලය/දිස්ත්‍රික්කය : .....

අනු අංකය	නිලධාරකාගේ නම හා රාජික හැඳුනුම්පත් අංකය	පත්වීම් දිනය හා මාධ්‍යය	තහතුර / ග්‍රේනිය	පොදුගලික ලිපිනය	ලපන් දිනය හා දිනට වයස	විවාහක . අවශ්‍යක විව - කලුතුකාගේ සේවා සේවානය	දරුවන් සංඛ්‍යාව හා පාසල් යන දරුවන් සංඛ්‍යාව	සේවා ව්‍යවස්ථාවේ 13.3(vi) දැක්වෙන පරදී සේවය කරන ලද කාලයීමාවන් (2006.01.01 ත් පසු වූවාගේ නිලධාරණව පමණි)	මාරුවීම ඉල්ලීමට හේතු	රා.පරි. ව්‍යුහලේ 01/2014 විධිවාන යටෙන් සේවය කරන ලද කාලයීමාවන් (2007.07.01 ත් පසු වූවාගේ නිලධාරණව පමණි)	මාරුවීමට කැමත් සේවානය	මාරු කමුට්ටේ විරෝධ කාර්යාලයිය සඳහා පමණි)	

සියලුම නිලධාරීන්ගේ ඉල්ලුම්පත් මෙම ලේඛනයට ඇතුළත් කර ඇති බව සහතික කරමි.

සකස් කළේ : නම : ..... අත්සන : .....

පරීක්ෂා කළේ : නම : ..... අත්සන : .....

දිනය : .....  
.....

දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ අත්සන හා නිල මුදාව

ආකෘති පත්‍ර අංක 03

- 1. වත් දිස්ත්‍රික්කයක, වත් දේවා ස්ථානයක අවුරුදු 06 කට වැඩි කාලයක් හෝ**
- 2. දිස්ත්‍රික්කයක තුළ ඕනෑම දේවා ස්ථානයක අවුරුදු 12කට වැඩි කාලයක් දේවය කර ඇති හෝ**
- 3. වතුලේවලේ 216 දැක්වෙන දේවා කාලයක් සම්පූර්ණ කර ඇති හෝ සියලුම නිලධාරීන්ගේ විස්තර මෙහි අනිවාර්යයෙන්ම ඇතුළත් විය යුතු විව සළකන්න. (2015.12.31 දිනට)**  
 (ඉහත 1, 2, හා 3. කාණ්ඩ සඳහා වෙන වෙනම ආකෘති පත්‍ර භාවිතා කළ යුතුය)  
 (වැඩිම දේවා කාලයක් ඇති නිලධාරීන්ගේ නම මුළුන්ම ඇතුළත් විය යුතු විව සළකන්න)

අමාත්‍යාංශය / දෙපාර්තමේන්තුව / පළාත් සභාව : .....

පළාත් අමාත්‍යාංශය / පළාත් දෙපාර්තමේන්තුව / පළාත් පාලන ආයතනය/පළාත් ලේකම් කාර්යාලය/ ප්‍රාදේශීය කාර්යාලය : .....

අනු අං කය	නිලධාරී ගායේ නම :	පත්‍රීම් දිනය	ජාතික අංශය	තත්තුර භාවිතය	ලැබන්දිනය	වර්තමාන දිනට වෙත වෙනස	විවාහක / දේවා ස්ථානය	අව්‍යාහක දේවා	භාව - කළඹාගේ දේවා	යන - ප්‍රමාදීන් ප්‍රදේශය	පාසල් විස්තර	දැනට ප්‍රදීපීමේ ප්‍රදේශය	මුළු කාලය ප්‍රවීතය	දේවා ස්ථානය	විවාහයේ ස්ථානය	විවාහයේ ස්ථානය	රාජ්‍ය. වතුලේඛන දිනය	වාර්ෂික ස්ථානමාරු සඳහා අයදුම් කර තිබේද?
	(මියා / මිය / මෙය සහ්න සඳහන් කරන්න)				2015.12.31	දිනට වෙනස	ස්ථානයේ	දේවා	කළඹාගේ	විවාහයේ	විවාහයේ	විවාහයේ	විවාහයේ	විවාහයේ	විවාහයේ	විවාහයේ	01/2014	විවාහයේ
							2015.12.31	දිනට	ස්ථානය	විවාහයේ	විවාහයේ	විවාහයේ	විවාහයේ	විවාහයේ	විවාහයේ	විවාහයේ		විවාහයේ

සකස් කළේ : නම : .....

අත්සන : .....

පරීක්ෂා කළේ : නම : .....

අත්සන : .....

දිනය :

දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ අත්සන හා නිල මුදාව

## ආකෘති පත්‍ර අංක 14

2016 ශ්‍රී ලංකා පරිපාලන සේවයේ සේවාන මාරුවේ - අනියාචනා පිළිබඳ ඉල්ලම් පත්‍රය

අමාත්‍යාංශය : .....

දෙපාර්තමේන්තුව : .....

(අ) නිලධාරියා විසින් සම්පූර්ණ කළ යුතුය.

සේවාන මාරුවේ උග්‍රතා අංකය :  
..... (සේවාන මාරුවේ නොලද නිලධාරින් පමණ)

1. I. නිලධාරියාගේ සම්පූර්ණ නම (පැහැදිලි අකුරන්) : .....  
..... මය / මේය / මෙනවිය

II. ජාතික හැඳුනුම්පත් අංකය : .....

III. සේවාන ලිපිනය : .....

III. පදිංචි සේවානයේ ලිපිනය : .....

IV. 2016 වර්ෂයේ පදිංචි සේවානය වෙනස් වන්නේ නම් නව පදිංචි සේවානයේ ලිපිනය : .....

2. සේවාන මාරු කරන ලද සේවා සේවානය : .....

3. තනතුර හා ග්‍රෑන්ඩ් : .....

3.1. සේවයට ඇතුළත් වූ දිනය : .....

3.2. ග්‍රෑන්ඩ් ඇතුළත් වූ දිනය : .....

4. උපන් දිනය : .....

2015.12.31දිනට වයස අවු : .....

5.

සේවා විස්තර

පත් වූ දිනය

සේවා සේවානය සිට / දක්වා

.....  
.....

6. වාර්ෂික සේවානමාරු උග්‍රතා අංකය :

7. මා ඉල්ලා සේවානයේ දී ඇති සේවාන මාරුවේ අවලංගු කිරීමටය / සංශෝධනය කිරීමටය

8. අනියාචනා කිරීමට හේතු : (පසු පිටතේ සඳහන් කරන්න)

9. සේවාන මාරුව සංශෝධනය කළ යුතු / ලබා දිය යුතු සේවා සේවානය :

අමාත්‍යාංශය : .....

දෙපාර්තමේන්තුව : .....

දිනය : .....

නිලධාරියාගේ අත්සන

(ආ) දෙපාර්තමේන්තු ප්‍රධානීයාගේ නිරීක්ෂණ :

I. කාර්යාල තොරතුරු අනුව ඉහත විස්තර නිවැරදි වේ.

II. මෙම සේවාන මාරුව අවලංගු කිරීම / සංශෝධනය කිරීම සම්බන්ධයෙන් වන කරණු දැක්වීම හා නිර්දේශය : .....

.....

දිනය : .....

අමාත්‍යාංශ උග්‍රතා / දෙපාර්තමේන්තු ප්‍රධානීයාගේ අත්සන හා  
තිල මුදාව

(අනවිණු විවිත කපා හරින්න. සම්පූර්ණ තොරතුරු ඇතුළත් නොකළ අයදුම්පත් අනියාචනා මත්ස්‍යිලය විසින් සළකා බලනු නොලැබේ.  
වැඩි විස්තර ඇත්නම් පසුව සඳහන් කරන්න)

## ආකෘති පත්‍ර අංක 05

මුලකුරු සමග නම:.....

ලිපිනය .....

දිනය .....

(දෙපාර්තමේන්තු/ ආයතන ප්‍රධාන) මගින්

(අමාත්‍යාංශ ලේකම්) මගින්

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්

පත් කිරීම/ උසස් කිරීම/ ස්ථාන මාරු කිරීම සම්බන්ධව ඉදිරිපත් කරන ලබන අනිකාවනය

01. අනිකාවනය පිළිබඳ විස්තර

1.1 සම්පූර්ණ නම :

1.2 අයත් වන සේවය ..... පත්තිය ..... හේතුය .....  
1.3 තනතුර:.....

1.4 සේවා ස්ථානය:.....

1.5 දෙපාර්තමේන්තුව/ ආයතනය:.....

1.6 අමාත්‍යාංශය:.....

02. අනිකාවනයට පළනම්ව ඇති තීරණය/ නියෝගය පිළිබඳ විස්තර

2.1 තීරණය/ නියෝගය කුමක්ද? යන වග සැකවේන්:

.....  
.....  
.....

2.2 තීරණය/ නියෝගය දෙන ලද්දේ කා විසින්දු :

.....  
.....

2.3 තීරණය/ නියෝගය නිලධාරකාට ලැබුණු දිනය:

2.4 තීරණය/ නියෝගය දැක්වෙන ලිපි වල සහතික කළ පිටපත් පහතින් දැක්වෙන ආමුණුම් වශයෙන් ය කර ඇත.

ඇමුණුම (1) .....

ඇමුණුම (2) .....

2.5 අදාළ වෙනත් කරුණු:

---

---

---

03. තීරණය/ නියෝගයට එරෙහිව අනියාවනයක් ඉදිරිපත් කිරීමට හේතු

3.1

---

---

3.2

---

---

3.3

---

---

3.4

---

---

3.5

---

---

3.6 මෙම හේතු සනාථ කිරීමට අදාළ ලිඛිත සාධක වල සහතික කළ පිටපත් පහත දැක්වෙන ආමුණුම් වශයෙන් යා කර ඇත.

ආමුණුම(1) .....

ආමුණුම (2) .....

ආමුණුම (3) .....

04. ඉල්ලා සිටිනු ලබන සහන

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

අත්සන : .....

නම : .....

තනතුර : .....

දිනය: .....

පිටපත්:

1. ලේකම්, රාජ්‍ය සේවා කොමිෂන් සනාව - (අවශ්‍ය කටයුතු සඳහා මෙම ප්‍රගමන පිටපත ඔබ වෙත කාරුණිකව ගොමු කරමි.)

ଫାକ୍ଟରୀ ପତ୍ର ଅଂକ 06

நம் :- .....

සේවා ස්ථානය :- .....

ଦୈନିକ ଖାଦ୍ୟ :- .....

..... മരിന്നു,

..... മരിന്ത്,

ଲେଖକମି, ରୁପଶ ପରିପାଳନ, ପଲ୍ଲାତ୍ ପାଲନ ହା ପ୍ରଶାନ୍ତାନ୍ତର୍ଗତ ପାଲନଙ୍କ ପିଲାଇଲା ଅମାନକୁଣ୍ଡା

**නව දේවා ස්ථානයේ සේවකට වාරකා කිරීම.**

..... (වසර) වසරේ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ වාර්ෂික ස්ථාන මාරු නියෝග අනුව..... (මුදා හරින ලද දිනය) දින සිට සේවයෙන් මුදා හරින ලද මා..... (සේවය වාර්තා කළ දිනය) දින..... (සේවා ස්ථානය) සේවයට වාර්තා කළ බව කාරුණිකව දැන්වම්.

മേയ് 2019

අත්සන :- .....

**සේවය :-** .....

ගුණීය :- .....

ජාතික හැඳුනුම්පත් අංකය:- .....

සේවක අංකය :- .....

සේවයට වාර්තා කළ බව තහවුරු කරමි.

විනය

ଆଯତନ ପ୍ରଦାନିକୁଙ୍କେ ଅନ୍ତେକନ କହ ନିଲୁ ମୁଲାଳ

ପ୍ରକାଶକ

**ආකෘති පත්‍ර අංක 07**

මගේ අංකය :- .....

අමාත්‍යාංශය/ දෙපාර්තමේන්තුව/ පළාත් සභාව :- .....

දිනය :- .....

..... මගින්,

..... මගින්,

..... මහතා/ මිය/ මෙය,

තනතුර:- .....

**වාර්ෂික ස්ථාන මාරු ලැබීම මත සේවයෙන් මුදා හැරම.**

..... (වසර) වසරේ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ වාර්ෂික ස්ථාන මාරු නියෝග අනුව ඉහත නම් සඳහන් නිලධාරිය/ නිලධාරිණිය ..... (නව සේවා ස්ථානය) වෙත සේවයට වාර්තා කළ හැකි වන පරිදි ..... (මුදා හරිනු ලබන දිනය) දින සිට සේවයෙන් මුදා හරින බව කාරුණිකව දන්වමි.

.....  
අඟහන ප්‍රධානීයාගේ අත්සන සහ නිල මුදාව

පිටපත්

ලේකම්, රාජ්‍ය පරිපාලන, පළාත් පාලන හා ප්‍රජාතාන්ත්‍රික පාලනය පිළිබඳ අමාත්‍යාංශය

**ආකෘති පත්‍ර අංක 08**

..... අමාත්‍යාංශය/ දෙපාර්තමේන්තුව/ පලාත් සභාව

**වෙත සේවා මාරු වී පැමිණි නිලධාරීන්**

සේවය:- ශ්‍රී ලංකා පරිපාලන සේවය

නම	සේවක අංකය	පන්තිය	පෙර සේවා සේවානයෙන් මූදා හරහන ලද දිනය	නව සේවා සේවානයේ සේවයට වාර්තා කළ දිනය	ආකෘති පත්‍ර අංක 06 රාජ්‍ය පරිපාලන, පලාත් පාලන හා ප්‍රජාතාන්ත්‍රික පාලනය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් වෙත යටා ගිවේද

**අභ්‍යන්තර පත්‍ර අංක 09**

**.....අමාත්‍යාංශය/ දෙපාර්තමේන්තුව/ කාර්යාලය// පළාත් සභාව**

**වෙතින් ස්ථාන මාරු වී තිබා නිලධාරීන්**

සේවය:- ශ්‍රී ලංකා පරිපාලන සේවය

නම	සේවක අංකය	පන්තිය	මුදා හරින ලද දිනය	අභ්‍යන්තර පත්‍ර අංක 06 රාජ්‍ය පරිපාලන, පළාත් පාලන හා ප්‍රජාතාන්ත්‍රීය පාලනය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් වෙත යටා තිබේද